

ආනාපානසති භාවනාව විස්තර කරන ආනාපානසති සූත්‍රය

- බලන්ගොඩ ආනජු විදුකිරීති නිමි -

මෙම සූත්‍රය පිළිබඳ අවධානය යොමු කිරීමට ප්‍රථම ආනාපානය යන වචනය පිළිබඳව විමසීම ප්‍රයෝගනවත් ය. "ආනාපාන = ආශ්ච්වාසය හා ප්‍රශ්ච්චාසය"¹ යනුවෙන් වැළැවීමේ සේරත නාහිමියේ පවසති. තවද සිරි ලියනගේ මහත්මා මෙසේ දක්වා ඇත. "ආනාපානසති (පා. ආනාපානසති) සම සතලිස් කම්ටහන් වල එන දසවිධ අනුස්සති ප්‍රහේදයෙන් එකක නාමය භාවනාවට අරමුණු කොට ගත් ආනාපානය කෙරෙහි පවත්නා සිහිය ප්‍රස්ම ගැනීම හා ප්‍රස්ම හෙළීම අරමුණු කර ගතිමින් පවත්වන සිහිය විත්තේකාග්‍රානාවය හා සතර දානයන් උපද්‍රවා ගැනීමේ මාර්ගයකි."² එසේම පොල්වත්තේ බුද්ධදත්ත නාහිමිපාණේ මෙසේ අරථ දක්වති. "ආත, ආණ, (න) ආශ්ච්චාස (වාත) ය" "අපාණ, (න) පිට කරන ප්‍රස්ම"³ මේ අනුව ආන යනු ආශ්ච්චාස වායුව වන අතර, අපාන යනු ප්‍රශ්ච්චාස වායුවයි. ආශ්ච්චාසය හා ප්‍රශ්ච්චාසය පිළිබඳව සිහිය යෙදවීම ආනාපාන සති භාවනාවයි.

තරාගතයන් වහන්සේ සැවැන්තුවර ප්‍රශ්ච්චාරාමයෙහි වැඩ සිටි සමයෙක ආනාපානසති සූත්‍රය දේශනා කළහ. විශේෂයෙන් මෙම සූත්‍රය දේශනා කිරීමට හේතු වී ඇත්තේ හික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමේ උද්‍යෝගය වැඩ කිරීම වෙනුවෙනි. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සමග සැරියුත් තෙරැන් මහමුගලන්

තෙරුන්, මහ කාශ්‍යප තෙරුන්, මහා කවිවායන තෙරුන්, මහා කොට්ඨේත තෙරුන්, මහා කජ්පින තෙරුන්, මහා වුන්ද තෙරුන්, අනුරුද්ධ තෙරුන්, රේවත තෙරුන් හා ආනන්ද තෙරුන් ඇතුළුකාට අති විශාල හික්ෂු සංඛ්‍යාවක් වැඩ සිටියන. ඒ බැවි මඟ්සිම නිකාය අටුවාවේ සිංහල පරිවර්තනයේ මෙසේ දක්වා ඇත. “එහි අයෙකුදෙහි වාති පෙළෙහි ආදස තෙරුන් හැර වෙනත් ප්‍රසිද්ධ වූ බොහෝ ග්‍රාවකයන් සමග එකල්හි වනාහි පිරිසිදිය නොහැකි ගණනින් මහත් වූ හික්ෂු සංසයා විය.”⁴ එහිදී ස්ථාවර හික්ෂුන් වහන්සේලා තවක පැවැද්දන්ට අනුශාසනා කළහ. ඒ ඒ ස්ථාවරයන් වහන්සේ නොයෙක් සංඛ්‍යාවලින් යුත් තවක හික්ෂු කණ්ඩායම්වලට අවවාද අනුශාසනා කළහ.

සම්පූර්ණ සඳ ඇති පොහෝ දිනක රාත්‍රියෙහි හික්ෂු සංසයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ එම්මහනේ වැඩ සිටි සේක. එහිදී තිහෙව සිටි හික්ෂු පිරිසගේ මග එල ලබාගැනීමේ වටිනාකම හගවනු වස් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලහ. “තස්මාතිහ හික්ඩෙව, හියෝසාමත්තාය විරියං ආරහථ අප්පත්තස්ස පත්තියා අන්තර්ගතස්ස අධිගමාය, අසවිෂ්කතතස්ස සවිෂ්කරියාය, ඉඩවා හං සාචනීයං (කොම්ඩිං) වතුමාසිනි. ආගමෙස්සාමිනි”⁵

මහණෙනි, ලබානොගත් අර්හත්ත්ලයාගේ ලැබීම පිණිස ද නොලැබුණු අධිගමයන්ගේ අවබෝධය පිණිස ද විශේෂයෙන් විරය වඩුමු. මම හතර වෙනි මාසය තුළ ඉල් පසලෙස්වක (කොම්ඩිං) වන තුරු සැවැත් තුවර මෙහි ම වාසය කරමි’ හි දේශනා කළහ. මෙහි දැක්වෙන “කොම්ඩිං” යන්න අටුවාවේ මෙසේ විස්තර කොට ඇත.

“කොම්ඩිං වාතුමාසිනිහි පවිෂ්මකත්තික ප්‍රණ්ඩමාසා හි කුමුදානං අන්තිය කොම්ඩි වතුන්නං වස්සකානං මාසානං පරියෝගානත්තා වතුමාසිනි තිව - වුව්වති”⁶ තවද මෙම “කොම්ඩිං”යන පදය පිළිබඳව මඟ්සිම නිකාය අටුවාවේ සිංහල පරිවර්තනයේ මෙසේ විස්තර කොට

ඇත. “කොම්ඩි වතුමාසිනිහි ඉල්මස මැදි පොහෝදා ඒ කාලයෙහි කුමුදි ඇති නිසා කොම්ඩි යැයි කියයි. වස් හාරමස අවසානයෙහි පිහිටි හෙයින් වතුමාසිනි යැයි කියනු ලැබේ”⁷ එමෙන්ම එහිදී බුදුරජාණන් වහන්සේ රස්ව සිටි හික්ෂු පර්හමදය සතුවින් අයය කරමින් ආමන්තුණය කළහ.

“අප්පලාපායං හික්ඩෙව, පරිසා නිප්පලාපායං හික්ඩෙව, පරිසා සුද්ධා සාරෝ පතිවිධිතා තපාරුපො අයං හික්ඩෙව හික්ඩු සංසා”⁸ මහණෙනි, මෙම හික්ෂු පිරිස සම්පූර්ණය, බොලුද බස් ඕපාදුප ආදි විවිධ කතාවලින් තොරය, සාරවත් ය. මෙම හික්ෂු සංසයා එසේ ය. තවද වැඩිදුරටත් මෙම සිල්වත් ගුණවත් හික්ෂු පිරිස පිළිබඳ ගුණ වර්ණ කරන බුදුරජාණන් වහන්සේ,

“අප්පං දින්නං බහුං හොති, බහුං දින්නං බහුතරං තපාරුපො අයං හික්ඩෙවේ හික්ඩු සංසා - දුල්ලභා ද්ස්සනාය ලොකස්ස. යථා රුපං පරිසං අලං යොජනගණනානි ද්ස්සනාය ගන්තුං පුවොසෙනාවි”⁹ යනුවෙන් දේශනා කොට ඇත. එනම්, මෙම හික්ෂුන්ට සුළු දෙයක් දුන්න ද වඩා එල ලැබේ. වැඩ වශයෙන් දීමෙන් වඩ වඩාන් එල ලැබේ. මෙබද හික්ෂු පිරිසක් දක්නට ලැබීම දුර්ලහය. ගව් ගණන් දුර ගෙවා ගොස් දැකීමට සුපුසු ය. මෙහිදී ම බුදුරජාණන් වහන්සේ මාදි එලසතරට පත් හික්ෂුන් පිළිබඳ විස්තර කරති. ඒ අනුව කෙනෙකුට සතර මාර්ග එලයන්ට පත් ආයත්ත් වහන්සේලා පිළිබඳව මේ තුළින් මනා අවබෝධයක් ලබාගත හැකිය. පළමු කොට අර්හත් එලයට පත් හික්ෂුන් වහන්සේලා පිළිබඳ හඳුන්වා දීමක් ඇත.

“සන්ත හික්ඩෙව, හික්ඩු ඉමස්ම්. හික්ඩු සංස අරහන්තා බිණාසවා වුසිතවන්තා කතකරණීයා ඔහිතහාරා අනුප්පත්තසදුන් පරික්ඩින හවසකේදෙකුජාතනා සම්මද්දුක්දා වුවත්තා”¹⁰ මහණෙනි, මෙම හික්ෂු සංසයා අතරෙහි අර්හත් වූ ක්මින වූ ආගුව ඇත්තා වූ නිවන් අවබෝධය වෙනුවෙන් කළ යුතු කටයුතු අවසන් කළ ඉවත් කර තැබූ

කෙලෙස් බර ඇති සැබෑ අරමුණට පැමිණි සත්ත්වයා හවයෙහි බැඳු තබන සංයෝගන බිඳ දැමූ අවබෝධයෙන් යුතුව පුරුණ විමුක්තිය ලැබූ හික්ෂු ඇත. අනතුරුව අනාගාමී එලයට පත් හික්ෂුන් වහන්සේලා පිළිබඳ විස්තර කෙරේ.

"පක්ද්වන්න. ඔරම්හාගියාන. සක්දේක්ද්වනාන. පරික්ඛයා ඔහ්පාතිකා තත්ත්ව පරිනිඩ්බායිනො අනාවත්ත් ඔම්මා තස්මා ලොකා, එවරුපාපි හික්බෙව, සන්ත හික්බූ ඉමස්ම්. හික්බූ සංස්සේ"¹¹ පක්ද්ව ඔරම්හාගිය සංයෝගන බිඳ ඉද්ධාවාස බුන්ම ලෝකවල ඉපදී එහිම පිරිනිවෙන පුළු වූ එම බඳ ලෝ තලවලින් ආපසු කාම ලෝකවලට නො එන හික්ෂු ඇත. පසුව සකදාගාමී එලයට පත් වූ හික්ෂුන් පිළිබඳ විස්තර කෙරේ.

"තිණේන. සක්දේක්ද්වනාන. පරික්ඛයා රාගදොසමාභාන. තනුත්තා සකදාගාමීනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඩ්ස්සන්තා කරිස්සන්ත"¹² සංයෝගන තුනක් දුරුකුල කාමරාග, පරිස, මේහ් තුනී කළ දුක අවසන් කිරීම වෙනුවෙන් එක් වරක් පමණක් පැමිණෙන හික්ෂුන් වහන්සේලා ඇත. අනතුරුව සෝවාන් මාරුග එලයන්ට පැමිණි හික්ෂුන් පිළිබඳව හඳුන්වා දේ.

"තිණේන. සක්දේක්ද්වනාන. පරික්ඛයා සොතාපත්ත්තානා අවිනිපාතධම්මා නියතා සමෙලාධිපරායණ, එවරුපාපි හික්බෙව, සන්ත හික්බූ ඉමස්ම්. හික්බූ සංස්සේ" මෙම හික්ෂු සංස පරිජ්‍යයෙහි සංයෝගන තුනක් දුරුකුල ගෙශයට පැමිණි තිරයාදි දුක්වලට භාර්තය නොවන නිවන් මගට පිළිපන් හික්ෂුන් ඇත. මෙලෙසින් හික්ෂුන් පිළිබඳ කරුණු දැක්වූ බුදුරජාණන් වහන්සේ ධරම කරුණු කිහිපයක් ම සංක්ෂීප්තව ඉදිරිපත් කළහ. එනම්, සතර සමාක් ප්‍රධාන වියස්, සතර සංද්ධි පාද, පංච ආයතන, පංච බල, ආනාපාන සතිය, සතර සතිපටියානය, හා සඡන් බෝධ්‍යංග දම් යනාදියයි. විශේෂයෙන් මෙම සුතුයේ දී ආනාපාන සතිය මුලික කොට ගෙන නිර්වාණ ධරම ප්‍රත්‍යුෂණ කරගන්නා ආකාරය මනාකොට දේශනා කොට ඇත.

ම්ලේක්ම නිකායෙහි උපරිපණ්ණාසකයෙහි අනුපද ව්‍යෙශයට අයත් අවවැනි සුතුය වන ආනාපානසති සුතුය ඉතා දිසි සුතු දේශනාවක් නොවේ. එසේ වුවත්, මේ සුතුය තුළින් නිවන් අරමුණු කොට කටයුතු කරන යෝගාවට අවශ්‍ය තොරතුරු සංක්ෂීප්ත කොට ඉදිරිපත් කර ඇත. බුදුරජාණන් වහන්සේ හික්ෂු මහා සංසයා පිරිවරාගෙන උන්වහන්සේලා වඩා හාවනා කුම හා ලබාගෙන ඇති මාරුගල්ල තත්වයන් අනුව හඳුන්වීමින් ප්‍රිතියෙන් අයය කරමින් දක්වා ඇත. ඒ අතර, මේ හික්ෂු සංසයා අතර, සතර සතිපටියාන හාවනා වඩා හික්ෂුන් ඇත, සතර සමාක්ප්‍රධාන වියස් පිළිබඳ හාවනා වඩා හික්ෂුන් ඇත. සතර සංද්ධිපාද පිළිබඳ හාවනා වඩා හික්ෂුන් ඇත. පසුව ප්‍රකාර ඉන්දිය හාවනා වඩා හික්ෂුන් ඇත. අරි අවශ්‍ය මග පිළිබඳ හාවනා වඩා හික්ෂුන් ඇත යනුවෙන් සඳහන් කොට ඇත. තවදුරටත් මේ හික්ෂු සංසයා අතර මෙත්තා, කරුණා, මූදිතා, උපේක්ඩා හාවනා වඩා හික්ෂුන් ඇත. අගුහ හාවනා වඩා, අනිතා සංඟා හාවනා වඩා හික්ෂුන් ඇත යනුවෙන් ද දේශනා කොට ඇත.

පසුව බුදුරජාණන් වහන්සේ ආනාපානසති හාවනා වැඩිමේ ආනිංස විශේෂයෙන් දක්වා ඇත. මහණෙනි, හාවිත, බොහෝ කොට වඩා ලද ආනාපානසති හාවනාව මහත්ලිල මහානිසංස වෙයි. බොහෝ කොට වඩා ආනාපානසති හාවනාව සතර සතිපටියානය සම්පූර්ණ කරයි. බොහෝ කොට වඩා ලද සඡන් බෝධි අංගයේ විද්‍යා විමුක්තිය හෙවත් නිර්වාණය සපුරාලයි.

"ආනාපානසති හික්බෙව, හාවිතා බහුලිකතා මහජ්‍යීලා හොති මහානිසංස ආනාපානසති හික්බෙව හාවිතා බහුලිකතා වත්තාරෝ සතිපටියානේ පරිපූරෙනි. වත්තාරෝ සතිපටියානා හාවිතා බහුලිකතා සත්ත පරිපූරෙන්ති. සත්ත බොල්කඩංගා හාවිතා බහුලිකතා විජ්‍රා විමුත්තින් පරිපූරෙනත"¹⁴ යන ආකාරයෙන් ආනාපාන සතිය වඩා ආවුනික යෝගාවට තිවන් ලැබේම දක්වා ඉදිරියට ගමන් ගන්නා ආකාරය පෙන්වා දී ඇත. පසුව ආනාපාන වඩා යෝගීයාගේ සිනේ

සතර සතිපථියානය හා සජ්‍යත බෝධ්‍යංග ධම් වර්ධනය වන ආකාරය විස්තර සහිතව මෙම සූත්‍රය තුළින් දැකිය හැකිය. එය ද කුමානුකුලට ඉදිරිපත් කෙරේ. පළමුව ආනාපානසති භාවනාව වඩන යෝගාවවරයාගේ ගරීර ඉරියව් පවත්වන අපුරු දක්වයි.

“ඉද හික්වෙ, හික්වූ අරක්ෂාගතෙකා වා රැකි මූලගතෙකා වා සක්ෂාගාරගතෙකා වා නිසිදිති පල්ලවිකං ආහුණිකා උප්‍රං කායං පණිධාය පරීමුබං සතිං උපවිධාපෙකා සො සතෙකාව අස්සසති සතෙකා පස්සසති”¹⁵ මේ ගාසනයෙහි හික්ෂුව ආරණ්‍යගතව හෝ රැක්මුල් ගතව හෝ ග්‍රන්ථාගාරගතව හෝ භාවනා කිරීමට එළඹිය යුතු බව දක්වයි. මෙහිදී පලක් බැඳෙගෙන (එරම්ණිය ගොතාගෙන) සිරුර (කොදු ඇට පෙළ) සංප්‍රව් තබාගෙන භාවනා කිරීම අරඛා සිහි ඇතිව ම ආශ්‍රාස කිරීම හා ප්‍රශ්නාස කිරීම කළ යුතු ආකාරය දේශනා කොට ඇත. මේ ආකාරයෙන් ආනාපානසති භාවනාව අරඹන යෝගියා වැඩියුරටත් ස්වකිය ආශ්‍රාස ප්‍රශ්නාස කිරීම පිළිබඳ සිහිය (සතිය) දියුණු කළ යුතු ආකාරය පෙන්වා දෙයි. යෝගාවවරයා දිර්සව ආශ්‍රාස කිරීම මෙන්ම ප්‍රශ්නාස කිරීම ද භූස්ව ව (කෙටිව) ආශ්‍රාස කිරීම මෙන්ම ප්‍රශ්නාස කිරීම ද තම අවබෝධයෙන් යුතුව ම සිදු කළ යුතුයි. “දිසංවා අස්සසත්තෙකා දිසං අස්සසාමිති පරානාති. රස්සං වා අස්සසත්තෝ රස්සං අස්සසාමිති පරානාති. රස්සං වා පස්සසත්තෙකා රස්සං පස්සසාමිති පරානාති. දිසං වා පස්සසත්තෙකා දිසං පස්සසාමිති පරානාති.”¹⁶ මෙලෙස තම ආශ්‍රාස, ප්‍රශ්නාස කිරීම පිළිබඳව දැඩි අවධානයකින් යුතුව භාවනා වඩන යෝගාවවරයා සම්පූර්ණ කළ යුතු අවස්ථා කිහිපයක් මෙම සූත්‍රය පෙන්වා දෙයි. එනම්,

- ලු සවිකාය ප්‍රතිසංවේදිව ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු කාය සංස්කාර සන්සිඳුවමින් ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු හිති ප්‍රතිසංවේදිව ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම

- ලු සුඛ ප්‍රතිසංවේදිව ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු විත්ත සංඛාර ප්‍රතිසංවේදිව ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු විත්ත සංස්කාර සන්සිඳුවමින් ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු විත්ත ප්‍රතිසංවේදිව ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු විත්තය වෙසසින් ප්‍රමෝද කරමින් ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු විත්තය සමාධාන කරමින් ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු විත්තය ව්‍යුක්ත්වන කරමින් ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු අනිතා නුවණින් දකිමින් ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු විරාගය අනුව නුවණින් දකිමින් ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු නිරෝධය නුවණින් දකිමින් ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම
- ලු පරිනිස්සජනය නුවණින් දකිමින් ආශ්‍රාස ප්‍රශ්නාස කරමි සි දැනීම යන ආකාරයෙනි.

මෙලෙස භාවිත කරමින් වැඩි වගයෙන් ආනාපානසති භාවනාවේ යෙදෙන්නේ නම් එය මහත් වූ එල භා මහත් වූ ආනිසංස ලබා ගැනීමට හේතුවන බව විශේෂයෙන් බුදුරාජණන් වහන්සේ දක්වා වදාරා ඇත. මෙසේ දියුණු කරන ආනාපාන සති භාවනාව කෙසේ සතර සතිපථියානය සම්පූර්ණ කරවීමට සමත් වේ දැයි පැහැදිලි කෙරේ.

“කාං” කායානුපස්ස හික්වෙ, තසමිං සමය හික්වූ විහරති ආතාපි සම්පර්ජනානා සතිමා විනෙයා ලොකෙ අහිං්සකා දොමනස්සය”¹⁷

ආය්වාස ප්‍රය්වාස කිරීම කෙරෙහි සාර්ථකව අවධානය යොමු කරමින් බවුන් වඩන යෝගාවවරයා කයෙහි කය අනුව විමසමින් කෙලෙස් දුරු කිරීමේ විරෝ ඇතිව සතිය වඩමින් ගැරිරය කෙරෙහි අහිඛා දොම්නස් දුරු කොට වාසය කරයි” තස්මාතිහාති යස්මා වතුපූ කායෙසු අක්ෂේදුතරං වායෝ කායං පක්ද්ව්වීසති කොට්ඨාස වාරුප්‍රකාය අක්ෂේදුතරං ආනාපාන අනුපස්සති තස්මා කාය කායානුපස්සති අනෝයා” යනුවෙන් මත්ස්‍යම නිකාය අවුවාව මේ පිළිබඳ විස්තර කරයි. එම පායියම සිංහල පරිවර්තනයේදී “තස්මාතිහාති යම් හෙයකින් කයවල් හතර අනුරෙහි වායෝ කය ද එකකි. වායෝ කය පස්වීසි වැදැරුම් කොට්ඨාසයෙහි හෝ එක්තරා රුප කයක හෝ ආනාපානය අනුව දකිනි. එහෙයින් කයෙහි කය අනුව බලන්නේ යයි යන තේරුමයි”¹⁸ මෙලෙස විරෝයෙන් යුතුව හාවනාවෙහි යෙදීමෙන් කායානුපස්සනාව සම්පූර්ණ කෙරේ. තවද හාවනානුයෝගීයා ප්‍රිතිය දැන ගනිමින්, සුඩය දැනගනීමින්, විත්ත සංස්කාර දැනගනීමින්, විත්ත සස්කාර සන්සිද්ධවමින් ආය්වාස ප්‍රය්වාස කරයි ද එවිට වේදනාවෙහි ඇති සුබ වේදනා, දුක්ඛ වේදනා හා අදුක්ඛමසුඩ වේදනා තුවෙන් දනියි. මෙසේ වේදනාව පිළිබඳ තිවැරදි ප්‍රයාවෙන් හා ස්මාතියෙන් යුතුව හාවනා කිරීමේ ද අහිඛා දොම්නස් දුරු කිරීමට සමත් වෙයි.

“වේදනාසු වේදනාක්ෂේදුතරාහං හික්බවේ, එවං වදාම්, යදිදී අස්සාස පසසාසානං සාඩුකං මනසිකාරං.”¹⁹ මේ පිළිබඳව අර්ථ කථාවේ මෙසේ දැක්වේ. “වේදනාක්ෂේදුතරනති තීසු වේදනාසු අක්ෂේදුතරං සුබවේදනං. සනධායතං වුත්තං”²⁰ විවිධාකාර වේදනාවන් අතරෙහි එක් සුබ වේදනාවක් වෙනුවෙන් මෙසේ දක්වා ඇති බව උක්ත අවුවා පායියෙන් විස්තර රේ. එමෙන් ම ආනාපානසතිය වඩන යෝගාවරයාගේ විත්තානුපස්සනාව ද සම්පූර්ණ වන ආකාරය දක්වා තිබේ.” විත්තන විත්තානුපස්සී හික්බවේ, තස්මි. සමයේ හික්බු විහරති ආනාපී සම්පර්ශනා සතිමා විනෙයා ලොකෙ අහිඛාකාදාමනස්සීය පහානං. තං පක්ද්කාය දිස්වා සාඩුකං අජ්ඛුපෙක්ඩිතා හොති. තස්මාතිහාති හික්බවේ, ධමෙමසු ධම්මානුපස්සී තස්මි. සමයේ හික්බු විහරති ආත්මී සම්පර්ශනා සතිමා විනෙයා ලොකෙ අහිඛාකාදාමනස්සීය”²¹ යෝගාවර තෙමේ අහිඛා දොමනස්සයන්ගේ පහාණය තුවෙන් දකිනින් එහි තොඟැලී උපේක්ෂා සහගත වෙයි. එවිට ධර්මයෙහි ධර්මය අනුව විමසමින් කෙලෙස් දුරුකිරීමේ විරෝයෙන් යුත්ක්ව ස්මාති සම්පන්නව හාවනා කිරීමෙන් අහිඛා දොමනස්සයන් දුරු කොට වාසය කරයි.” තං පක්ද්කාය දිස්වා සාඩුකං අජ්ඛුපෙක්ඩිතා හොතිති” මෙහි අහිඛාව කාමච්චන්ද තිවරණයමයි. දොමනස්ස වශයෙන් ව්‍යාපාද තිවරණය දක්වන ලදී”²² මේ ආකාරයෙන් බහුල වශයෙන් ආනාපාන සතිය දියුණු කරන යෝගාවර තෙමේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කරයි.

සිත පිළිබඳව තුවෙන් දකිනින්, ප්‍රමෝදකරමින්, සමාධාන කරමින් ව්‍යුහක්වන කරමින් හාවනා වඩන යෝගාවරයා සිතෙහි ස්වභාවය කෙරෙහි තුවෙන මෙහෙයවමින් අහිඛා දොමනස් දුරුකොට වාසය කරයි. අවුවාව පවසන පරිදි ” ඒ සිතේ අරමුණෙහි සිහියත් සම්පූර්ණයන් උපදාව පවතින හෙයින් මෙය “විත්තේ විත්තානුපස්සී නම වෙයි.”²³ මෙලෙස හාවනාවේ යෙදෙන හික්ෂුව ආය්වාස ප්‍රය්වාස පිළිබඳව අනිත්ත ධර්මතාවට අනුව තුවෙන මෙහෙයවයි. එසේම විරාගය පිළිබඳ තුවෙන් දකිනින් දකිනින් ආනාපාන සතිය වඩයි” සෞ යං තං අහිඛාකාදාමනස්සීය පහානං. තං පක්ද්කාය දිස්වා සාඩුකං අජ්ඛුපෙක්ඩිතා හොති. තස්මාතිහාති හික්බවේ, ධමෙමසු ධම්මානුපස්සී තස්මි. සමයේ හික්බු විහරති ආත්මී සම්පර්ශනා සතිමා විනෙයා ලොකෙ අහිඛාකාදාමනස්සීය”²⁴ යෝගාවර තෙමේ දොමනස්ස වශයෙන් ව්‍යාපාද තිවරණය දක්වන ලදී”²⁵ මේ ආකාරයෙන් බහුල වශයෙන් ආනාපාන සතිය දියුණු කරන යෝගාවර තෙමේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කරයි.


මෙලෙස සම්පූර්ණ කරන ලද සතර සතිපට්ඨානය සජ්ත බෝධි අංග ධර්මයන්ගේ විරෝයා පිණිස හේතු වෙයි. “යසම් සමයේ හික්බවේ, හික්බුනා උපට්ඨිතා සති හොති අසම්මුටියා, සති සම්බොජ්ඩිවෙගා තස්මි. සමයේ හික්බුනා ආරද්ධා හොති”²⁶ හාවනා වඩන හික්ෂුව කයෙහි යථා ස්වභාවය තම තුවෙන් දකිනින් තොපසුබට විරෝයෙන් හා ස්මාතියෙන් යුතුව අහිඛා දොමනස් රහිතව තම ආනාපානසතිය දියුණු කරයි ද එකල්පීම එම හික්ෂුව සති සම්බෝධ්‍යංග ධර්මය අවබෝධ

කර ගනි. මෙලෙසින් සතිසම්බෝධ්‍යාංගය පුරණය කරන හික්ෂුව එම බෝධ්‍යාංගයෙහි සිහියෙන් යුතුව අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරමින් සතුවට පත් වේ. එය නැවත නැවත අවබෝධයෙන් වැඩිමේ දී ධම්මවිවය සම්බෝධ්‍යාංග ධර්මය වර්ධනය කරයි.” යසම් සමය හිකුවෙ, හිකුවෙ තරා සත්‍යා විහරන්තා තං ධම්ම පක්ෂ්‍යාය පවිචිතයි, පවිචිතයි, පරිවිමංසං ආපර්ශති, ධම්මවිවය සම්බාජකුවෙගා තස්මී. සමය හිකුවෙනා ආරද්ධා හොති”²⁶ මෙහි දැක්වෙන පවිචිතය යන පදය සම්බන්ධයෙන් අපුවාවේ සිංහල පරිවර්තනයේ මෙසේ දැක්වේ. “පවිචිතයින් අනිත්‍යාදී වශයෙන් සෞයයි. සෙසු පද දෙක මෙයටම පර්යායයි”²⁷

තවදුරටත් තමා ලැබූ ධම්මවිවය සම්බෝධ්‍යාංගය තොසුලසෙන මනසින් යුතුව දියුණු කරන හිකුවෙ තොසුලෙන විරෝධයෙන් සමන්විත වූ විරිය සම්බෝධ්‍යාංගය ලබා ගනි. මෙහිදී බහුලව වැඩිමේ දී විරෝධ සම්බෝධ්‍යාංගයෙහි පරිපූරණතාවයට පත්වෙයි. “විරිය සම්බාජකුවෙගා තස්මී. සමය හිකුවෙනා භාවනා පාරිපූරිං ගවිජති”²⁸ මෙලෙසින් විරෝධ සම්බෝධ්‍යාංගය ලබා තවදුරටත් භාවනාවෙහි නියුලෙන හික්ෂුව නිරාමිස ප්‍රිති සුවයක් විදි. මෙසේ විරෝධ සම්බෝධ්‍යාංගයේ පරිපූර්ණතාවය නිසා එම හිකුවෙ ප්‍රිති සම්බෝධ්‍යාංගය ලබා ගනි” යස්මී. සමය හිකුවෙ, හිකුවෙනා ආරද්ධවිරියස්ස උප්පැජති පිති නිරාමිසා, පිති සම්බාජකුවෙගා තස්මී. සමය හිකුවෙනා ආරද්ධා හොති”²⁹ මේ ආකාරයෙන් ප්‍රිති සම්බෝධ්‍යාංගයේ සුවතාවය අත්වේදින යෝගාවර හිකුවෙ ගේ ගත සිත දෙකම සන්සිද්ධිමට, සැනුසිමට පත්වේ. මෙලෙස සිත ගත යන දෙකෙහි ම සැනුසිම නිසා ප්‍රාග්ධනී සම්බෝධ්‍යාංගය ලබා ගනි. මොලෙස සන්සුන් වූ සිත භා කය ඇති හික්ෂුව භාවනා වැඩිමේ දී සමාධි සම්බෝධ්‍යාංග ධර්ම උපද්‍රවා ගැනීමට හැකියාව ලබයි. “සමාධි සම්බාජකුවෙගා තස්මී. සමය හිකුවෙනා භාවනා පාරිපූරිං ගවිජති”³⁰ මෙම සමාධි බෝධි අංගය දියුණු කිරීමන් එහි සම්පූර්ණත්වයට පත්වන හිකුවෙ එම සමාධියෙහි ස්වභාවය පිළිබඳ

මනාකොට තුවණීන් විමසමින් භාවනා කිරීමෙන් උපේක්ෂා සම්බෝධ්‍යාංගය වර්ධනය කර ගනි.” සෞ තරා සමාඛිතං විත්තං සාධුකං අර්කුපෙක්වතා හොති, උපේක්කා සම්බාජකුවෙගා තස්මී. සමය හිකුවෙ භාවති”³¹ මේ අපුරින් මනාකොට සිහියෙන් යුතුව ආනාපාන සතිය දියුණු කරන යෝගාවර තෙමේ සතර සතිපථධානය හා සප්තා බෝධ්‍යාංග ධර්මයන් මනාව අවබෝධ කර ගනියි. මෙලෙස බොහෝ කොට සප්තා බෝධ්‍යාංග ධර්මයන් සම්පූර්ණ කරන හිකුවෙ විද්‍යා විමුක්තිය හෙවත් නිරවාණ ධර්මය ප්‍රත්‍යාක්ෂ කර ගනි.

පාදක සටහන්

- 1 වැලිවිටියේ සෝත ස්වාමින්දුයන් වහන්සේ, ශ්‍රී සුමඩගල ගබ්දකේෂය, ප්‍රථම භාගය, ඇස්. ගොඩගේ සහ සහෝදරයේ, කොළඹ 10, 1999, 129 පිට.
- 2 සිරි ලියනගේ, බොද්ධ ගබ්ද කේෂය ප, (අ-නා), ඉඹුරු මිශ්සෙට් ප්‍රින්ටර්ස්, 2006, 250 පිට.
- 3 පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථානිකර, පාලි - සිංහල අකාරාදිය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 1998, 40 - 79 පිටු
- 4 පර්ක්ස්වුසුදනී නම් වූ මැක්කිම නිකායටිකරා, සිවිවෙනි කොටස (සිංහල පරිවර්තනය), සිංහල පරිවර්තනය බලපිටියේ සිරි සිවලි හිමි, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 2008, 84 පිට
- 5 බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්පමාලා, මැක්කිම නිකාය තැනීය භාගය, ලුණම ලඩකාන්ද අනුනායක ස්ථානිකර, වහන්සේ, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, පුනර් මුදුණ 2006, 224 පිට. 

⁶ පපකුවසූද්‍යන් නාම මත්ස්‍යීම නිකායටියකරා, වතුනේලා භාගො, සයිමන් හේවාවිතාරණ මුද්‍රණාලය, කොළඹ 1952, 95 පිට.

⁷ මත්ස්‍යීම නිකායටියකරා (සිංහල පරිවර්තනය), එම, 84 පිට.

⁸ මත්ස්‍යීම නිකාය තෙතිය භාගය, එම, 226 පිට.

⁹ එම, 226 පිට

¹⁰ එම, 226 පිට

¹¹ එම, 226 පිට

¹² එම, 226 පිට

¹³ එම, 226 පිට

¹⁴ එම, 228 පිට

¹⁵ එම, 228 පිට

¹⁶ එම, 228 පිට

¹⁷ එම, 230 පිට

¹⁸ මත්ස්‍යීම නිකායටියකරා (සිංහල පරිවර්තනය), එම, 86 පිට.

¹⁹ මත්ස්‍යීම නිකාය, තෙතිය භාගය, එම, 84 පිට.

²⁰ මත්ස්‍යීම නිකායටියකරා, වතුන්ලේලා භාගො එම, 97 පිට.

²¹ මත්ස්‍යීම නිකාය, තෙතිය භාගය, එම, 230 පිට.

²² මත්ස්‍යීම නිකායටියකරා (සිංහල පරිවර්තනය), එම, 87 පිට.

²³ මත්ස්‍යීම නිකාය, තෙතිය භාගය, එම, 232 පිටුව.

²⁴ මත්ස්‍යීම නිකායටියකරා (සිංහල පරිවර්තනය), එම, 87 පිට.

²⁵ මත්ස්‍යීම නිකාය, තෙතිය භාගය, එම, 232 පිටුව.

²⁶ එම, 232 පිට

²⁷ මත්ස්‍යීම නිකායටියකරා (සිංහල පරිවර්තනය), එම, 88 පිට

²⁸ මත්ස්‍යීම නිකාය, තෙතිය භාගය, එම, 232 පිටුව.

²⁹ එම, 232 පිට

³⁰ එම, 234 පිට

³¹ එම, 234 පිට



ආම්‍රිත ගුණී

1. පොල්වත්තේ බුද්ධිත්ත නායක ස්ථීර, පාලි - සිංහල අකාරාදීය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙනිවල, 1998
2. මර්ක්‍යීම නිකාය කානීය භාගය, පාඨ ගොඩනය, ලබුගම ලඩකානැනු අනුනායක ස්ථීරයන් වහන්සේ, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙනිවල, පුනර් මුද්‍රණය, 2006
3. පපණුවපූදුනී නාම මර්ක්‍යීම නිකායවියකා. වතුනෝ භාගා, සයීමන් හේවාවිතාරණ මුද්‍රණාලය, කොළඹ, 1952
4. පපණුවපූදුනී නාම මර්ක්‍යීම නිකායවියකා සිවිලේනී කොටස, (සිංහල පරිවර්තනය) සිංහල පරිවර්තනය, බලපිටියේ සිර සිවලි හිමි, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙනිවල, 2008.
5. වැලිවිටියේ සේරත ස්වාමින්දුයන් වහන්සේ, ශ්‍රී පුම්බිගල ගබ්දකෝෂය, ප්‍රථම භාගය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ - 10, 1999
6. සිර ලියනගේ, බොද්ධ ගබ්දකෝෂය I, (අ-නාය), ඉඹුරු මින්සේට් ප්‍රින්ටරස්, 2006